

AN INVESTIGATIVE STUDY TO CONFIRM THAT THE PALI LANGUAGE IS COMPOSED OF APPLIED LANGUAGE FEATURES

M.S. Perera¹

Abstract

Applied languages often contribute to the communication of feelings. But Pali is not a language used today to communicate personal feelings. However, the main aim and purpose of this research is to prove with evidence that the Pali language was a practical language in Indian society during the Buddha's time since the Tipitaka literature always contains living language features. Using the Buddhist primary and secondary sources, the applied language features in the Pali language are analysed by outlining various factors and aspects. Employed research methodology. The vitality of a language should not be evaluated solely based on its current or sustained use by a linguistic community. Instead, it can be argued that both the value and the vitality of a language depend on its potential to fulfill the needs of its users. Today, many modern European languages have gained a prominent status, mainly because of the subject matter written in them. Yet, if the mother tongue of a particular linguistic community enables its members to access the same knowledgebase, they are unlikely to give more prominence to a foreign language. For example, the native speakers of languages such as Chinese, Russian, and Japanese who have access to current scientific knowledge in their own languages do not tend to ascribe a great deal of prominence to the English language, despite its status in today. This example suggests that the knowledgebase available in a particular language has a significant impact on its vitality and status. For the same reason, Pali has been recognized as an advanced, expedient and powerful medium for communicating the profound and subtle aspects of the teachings of the Lord Buddha.

Keywords: Knowledgebase, Linguistic Community, Pali, Prominence, Vitality

¹ Department of Pali and Buddhist Studies, University of Kelaniya

Email: manojperera23@gmail.com

 <https://orcid.org/0009-0003-9508-8809>



Accepted the revised version: 01 December 2023. This work is licensed under C BY-SA 4.0. To view a copy of this license, visit <http://creativecommons.org/licenses/by-sa/4.0/>

**පාලි හාජාව ව්‍යවහාරික හාජා ලක්ෂණවලින් සමන්විත වූවක් බව තහවුරු කිරීමෙහි ලා
කේරෙන විමර්ශනාත්මක අධ්‍යායනයක්**

සාරසංකීර්ණය

හැඟීම් සන්නිවේදනයට බොහෝකොට ව්‍යවහාරික හාජා දායක වේ. නමුත් පාලි හාජාව වනාහි පුද්ගල හැඟීම් සන්නිවේදනයට වර්තමානයෙහි හාවිත වන හාජාවක් නොවේ. නමුත් ත්‍රිපිටක සාහිත්‍යයෙහි සංඛ්‍යා හාජා ලක්ෂණ නීතිත්වා අන්තර්ගත වන බැවින් බුද්ධකාලීන හාරතීය සමාජය තුළ පාලි හාජාව ව්‍යවහාරික හාජාවක්ව තිබු බව සාධක සහිතව සනාථ කිරීම මෙහි පුදාන අරමුණ සහ පරමාර්ථය වේ. බොද්ධ ප්‍රාථමික මූලාගුරු හා ද්විතීයික මූලාගුරු හාවිතයෙන් පාලි හාජාව තුළ පවත්නා ව්‍යවහාරික හාජා ලක්ෂණ විවිධ සාධක හා පැතිකඩ ඔස්සේ ගෙනහැර දක්වීමෙන් විගුහ කිරීම මෙහි උපසුක්ත පර්යේෂණ කුමවේදයයි. හාජාවක් කිසියම් මිනිස් කොටසක් විසින් ව්‍යවහාරයේ පවත්වා ගත් තරමින්ම ජීවි හාජාවක් ලෙසින් ඇගැයීමට හෝ පිළිගැනීමට හෝ ප්‍රමාණවත් වෙතැයි නො සිතිය හැකිය. එහි අගයත්, ජීවයන් රද පවත්නේ එයට ආබද්ධව පවත්නා මිනිස් අවශ්‍යතා සපුරාගැමීමට අදාළ විෂයධාරාවක් අනුවය. අද බොහෝමයක් ‘පුරෝගීය හාජා’ ජාත්‍යන්තර වශයෙන් අගතුන්පත්ව ඇත්තේ ඒ හා බැඳී ඇති විෂයධාරා අනුව මිස වෙනත් හේතුවක් නිසා නොවේ. එසේ වුවද, යම් හාජාමය ප්‍රජාවක මධ්‍යමානව එහි සාමාජිකයින්ට එම පාදක දැනුම් සමුදායට ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන්නේ නම්, ඔවුන් විදේශීය හාජාවකට වැඩි පුමුබන්වයක් ලබා දෙනු ඇතැයි සිතිය නොහැක. විද්‍යා තාක්ෂණ විෂය ප්‍රකාශයට සමත් හාජා ව්‍යවහාර කරන වින, රුසියන්, ජපන් ජාතිකයින්ට ඉංග්‍රීසි හාජාවේ විශේෂන්වයක් තැන්තේත් මේ නිසාය. ආබද්ධ විෂයධාරාවන් අනුව හාජාවක් ජීවුණුය වඩාත් තහවුරු වන අයුරු මේ තත්ත්වයෙන් පැහැදිලි වෙයි. පාලිය, ඉන් ප්‍රකාශිත බුදුදහම වැනි ගැහුරු, සියුම් දහමක් ප්‍රකාශනයට යෝග්‍ය තදාසන්න දියුණු ගත්තිමත් එකක් වූ බව අද පිළිගෙන ඇත.

ප්‍රමුඛ පද: පාදක දැනුම් සමුදාය, පාලි, ප්‍රමුඛත්වය, හාජාමය ප්‍රජාව, ජීවගුණ

හැඳින්වීම

‘පාලි හාජාව’ වූකලී ක්‍රි. පූ. 600 සිට ක්‍රි. ව. 1 අතර කාලය වූ මධ්‍යතන යුගයේ මුල් හාගයට අයන් ඉන්දු ආරයවංශ හාජා පැවුලේ ප්‍රාදේශීය බසෙකි. ‘තන්ති හාසා’, ‘මාගධ හාසා’, ‘වාවනාමග්’ යන පර්යාය නාම ද ‘පාලිය’ සඳහා යෙදේ. එය උගතුන් දක්වන මතිමතාන්තරවලට අනුව මගධ, කොසල, උජ්ජයනී, වින්ද්‍යා, කාලිංග යන ඉන්දීයාවේ කටර ප්‍රදේශයක ජනිත වුවත්, ගොතම බුදුරුදුන්ගේ දේශනා වාර්තාගත වී ඇති පැරැණිතම හාජාවයි. බුද්ධේද්‍යපදේශ වාක්‍ය බවට පත් වූ නිසාම එකි ප්‍රාන්ත හාජාව ‘පාලි’ යන නමින් ප්‍රකට විය. ‘වේද පාය’ මෙන්ම ‘ජන වවනය’ ද බුද්ධ පාය වශයෙන් හාවිත කළ අතර, පාය > පාල > පාලි යැයි කුම්යෙන් මෙම වචනය විකාශයට පත්ව ඇති බව පෙනේ. එකල ‘පාලි’ යන්න හාවිත කළේ හාජාවකට නොව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මධ දේශනාවටය.

පාලි හාජාව බුද්ධ දේශනාව මුල් කොටගෙන පැවැති හාජාවක් වූව ද, එහි වෙවැක හාජාවන් අනුසාරයෙන් සකස් වූ තැන් ද බහුලකොට දකිනිය. සුත්ත නිපාතයෙහි ‘අවියක’, ‘පාරායණ’ වග්‍ර දෙකෙහි ඇති හාජාව, දේශනා පාලියේ ඇති අනෙකුත් හාජා ලක්ෂණවලට වඩා පැරැණිය. සුත්ත නිපාතයෙහි ත්‍රිපිටකයේ කිසිම ගුන්පයක දැකිය නො හැකි අමුතුම වචන රාජියක් දක්නට ලැබේ. එනම් “තදිඩිස; ජ්‍යේෂ්ඨ; නිමිස්ස්වාදී ; සුබ්බිත්තායෝ ; ආත්මානං ; හස්සං; පාගබිහියං; වෙවිවිවං; ආජවං; අනෙජං; හාතබිං (සුන්න නිපාත, අවියකවග්‍ර. පි. 242-305, සුන්න නිපාත, පාරායණවග්‍ර. පි. 306-353)” යනාදී වශයෙනි. එම වචනවලින් හාජාවේ පැරැණි බව මොනවට පැහැදිලි කරයි.

පාලි හාජාව කරා ව්‍යවහාරයට යොදා ගත් මිනිසුන් අද ලේකයේ කොතැනක හෝ තැනත්, ලොව පවත්නා තුරු සාකච්ඡා වන විෂය දාරාවක් එම හාජා මාධ්‍යයෙන් ප්‍රකාශ වෙයි. පාලිය ප්‍රාන්ත හාජාවක් ලෙසින් ඉන්දීයාව තුළ එදා ව්‍යවහාර වූවත්, බුද්ධ වචනය ප්‍රකාශිත හාජා මාධ්‍යය බවට පත්වීමෙන් ඉන්දීය හාජා අතර වචනත් කිසිම හාජාවකට ලබා ගත නො හැකි වූ විශ්වරුත්තින් හාජාවක තත්ත්වය ලබා ගැනීමට සමත් වී ඇත. එනම් පාලිය එක් ප්‍රදේශයකට හෝ එක් සම්ප්‍රදායයකට හෝ අයන්, නොඑස්සේනම් ස්ථාවිරවාදීන්ට පමණක් සිමා වූ බසක් ලෙස හඳුන්වාදීමට හැකියාවක් නැත. එහි අඩංගුව පවතිනුයේ ජාති - ධර්ම නිරවිශේෂතාවෙන් යුත් විශ්වමානව සාහිත්‍යයකි.

ත්. පූ. 6 වන සියවසේ පමණ උත්තර භාරතයේ ශිෂ්ට සමාජයේ පොදු ජන භාෂා ව්‍යවහාරයක් වූ 'මාගධී භාෂාව' විවිධ ප්‍රාදේශීය භාෂාවන්ගෙන මිගු වී විකාශයට පත් වූ අතර, අද අප 'පාලිය' යනුවෙන් හඳුන්වන්නේ, එසේ විකාශයට පත් වූ භාෂාවය. බුදුරජාණන් වහන්සේ සිය ධර්මය දේශනා කොට ඇත්තේ ඉන්දියාවේ කුරු කෙශ්ටුයට අයත් මධ්‍ය භාගයේ සිට හිමාලය පර්වතය තෙක් විසින් ඇති 'මධ්‍ය මණ්ඩලය' නම් ප්‍රදේශයේය. උත්තර භාෂාවන්සේගේ ග්‍රාවක පිරිස අතර මෙකි ප්‍රදේශයන්හි විවිධ ජාතින්ට අයත් විවිධ භාෂා කළ අය සිටින්නට ඇත. එසේම බුද්ධ වචනය සියවස් ගණනක් මූල්‍යලේ මූල්‍යපරමිපරාවෙන් පවත්වාගෙන එමෙදි විවිධ වෙනසකම් සිදු වන්නට ඉඩ තිබේ. තවද විවිධ ප්‍රදේශවලින් සපැමිණී හිස්සුන් ඒ ඒ අයගේ භාෂාවලින් බුද්ධ ධර්මය තේරුම් ගැනීමට උත්සාහ ගන්නට ඇත. මාගධීය අන්තර්භාෂා ලක්ෂණවලින් සමන්විත විමෙන් පසු ඒ ඒ අයගේ භාෂාවල ආවේණික ලක්ෂණවලින් භාවිත වන්නට විය. ඉතික්කිත එකිනීකු හිස්සුන් බුද්ධවචනය තම තමන් අසා සිටි පරිදේදෙන් සංග්‍රහ කිරීම හේතුවෙන් පාලියේ විවිධ ස්වරුපයක් දක්නට ලැබේම වුකලී ස්වභාවික කරුණකි.

වුල්ලවග්ග පාලියේ බුද්ධකව්‍යුක්බන්ධකයේ 'යමෝලි', 'තෙපුක' තමැති බාහ්මණ හිස්සුන් දෙනම, නොයෙක් ජාතිවල, නොයෙක් ගෝතුවල හිස්සුන් තම තමන්ගේ භාෂාවෙන් බුද්ධවචනය හදාරා ඒවා දුමිත කරන බව දැකු කුළුත්ව බුදුරුදුන්ට ඒ බව දන්වා බුද්ධවචනය ජන්දසට නැගීමට අවසර ඉල්පුවද එසේ කිරීම දක්කතාපත්තියක් සිදුවන වරදක් බව පෙන්වා දෙමින් තම තමන්ගේ භාෂාවෙන් බුද්ධවචනය ඉගෙනීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලහ. ("අනුජානාම් හික්බවෙ සකාය තිරුත්තියා බුද්ධවචනං පරියාපුණීතු" - (වුල්ලවග්ග පාලි, බුද්ධකව්‍යුක්බන්ධක, පි. 100) යන්නෙන් බුදුගොස් හිමියන් පවසන අන්දමට 'සකාය තිරුත්තියා' යන්නෙන් අදහස්කාට ඇත්තේ බුදුරුදුන් භාවිත කළ මාගධී භාෂාව්‍යවහාරය බවයි. "එනු සකාය තිරුත්තියා නාම සම්මාසමුද්ධෙන වුත්තප්පකාරෝ මාගධකා වොහොරෝ" (සමන්තපාසාදිකා නාම විනායටියිකරා IV, 1948, පි. 897). එහිදී බාහ්මණ හිස්සුන් බුද්ධවචනය ජන්දසට නැගීමට යෝජනා කළ අවස්ථාවේදී රීට විරුද්ධන්වය ප්‍රකාශ කරමින් ස්විකිය භාෂාවෙන් බුද්ධවචනය ඉගෙන ගැනීමට අවසර දුන් අවස්ථාව අනුව සලකා බලන විට 'සකාය තිරුත්තියා' යන්නෙන් අදහස් කර ඇත්තේ තම තමන්ගේ භාෂාවෙන් බුද්ධවචනය උගත යුතු බව යැයි තිගෙනය කළ හැකිය. අනෙක් අතට එක් භාෂාවකින් පමණක් බුද්ධවචනය ඉගෙනීමට බුදුරුදුන් අනුදැන වදාරති'සි සිතිය නො හැක.

බුදුසමය දක්ෂීණ භාරතය කරා විහිද යැමත් සමග පාල බස තවද පුළුල්ව වැශේන්නට විය. එය ව්‍යවහාර භාෂාවක් වූ හෙයින් අනා සංස්කෘතික හා භාෂාත්මක ලක්ෂණ ද මිගු වී එය පෙර්ශනය වූ බවට සාධක ඇත. පසුකාලීනව බාහ්මණ වංශිකයන්ගේ විරුද්ධන්වයත්, මුස්ලිම් ආක්මණයත් නිසා පාල භාෂාව භාරතයෙන් අඛරුදහන් වූ නමුදු ශ්‍රී ලංකාවේදී මැනැවින් ආරක්ෂා වී, පසුව විදේශ රටවල පවා ව්‍යාප්ත විය. පෙරවාදී බුදුහම මගින් පාල භාෂාව, මියන්මාරය (බුරුමය), සියමය, කාම්ලේජය ආදි අභ්‍යනිදිග ආසියාතික රටවල් කිහිපයක පැවති හියේ ලංකාවේ සියය. ඒ අනුව, ඒ රටවලට බුදුසමය පැමිණීමන් සමග පාලය ද සිවු අව්‍යවර්ධනයකට ලක් වී ඇති කරම, එකි රටවල ගාසනික ඉතිහාසය, පාල භාෂාවේ ඉතිහාසය බවට විද්‍යාත්මක පළ කර ඇති මතවලින්ම පෙනේ. තුනන යුගයේ බුදුහමන් සමග පාල භාෂාව, සාහිත්‍යයික භාෂාවක් වශයෙන් ලේඛකයේ නොයෙක් රටවල ව්‍යාප්ත වෙමින් පවතී. පාල භාෂාව ලේඛනය සඳහා එයටම සිමා වූ අක්ෂරමාලාවක් නොමැති බැවින් ඒ එක් එක් රටවලදී එම රටවල ව්‍යවහාර වන අක්ෂරවලින් ලියනු ලැබේ.

අනුබුද මිහිදු හිමියන්ගේ ලංකාගමනයෙන් පසු පෙරිය හිස්සු පරපුරේ පිළිගත් මාධ්‍යය වූයේ පාල භාෂාවයි. හෙළවුවා වැනි හෙළ බසින් ලියුවුණු කාති තිබුණද, පසුව ඒවා ද ජනප්‍රිය පෙළ බසට හරවනු ලැබුයේ එබැවිනි. අද ලොව ව්‍යවහාරික බසක් ලෙස 'ඉංග්‍රීසි භාෂාව' ලැබේ ඇති ජාත්‍යන්තර පිළිගැනීමට සමාන වූ තත්ත්වයක් එදා පාලියට හිමි වී තිබේන් පාලිය ව්‍යවහාරික භාෂාවක් ලෙසට එදා කෙතරම් නම් සම්භාවනාවට පාතුව පැවත්වෙන්දැයි සිතා ගත හැකිය.

සාහිත්‍ය විමර්ශනය

සුත්ත නිපාත අවධික හා පාරායනවග්ග, වුල්ලවග්ගපාලියේ බුද්ධකව්‍යුක්බන්ධක, සමන්තපාසාදිකා, මේක්මිම නිකායේ අරණ විහාර සූත්‍රය, දිස නිකායේ බුහ්මජාල සූත්‍රය, මේක්මිම නිකායේ සම්මැදිවියි, උපාලි, මහාසිහනාද, අන්ත්‍රික්ෂණ, සල්ලේල, වුලස්විවක, අලගද්දපම, මාගන්දිය සූත්ත, දිස නිකායේ අම්බවිය සූත්‍රය, මේක්මිම නිකායේ මාරත්ජන්සිය සූත්‍රය, සංයුත්ත නිකායේ මවාද සූත්‍රය, අංගුත්තර නිකායේ සංඝිත්තදේසිත සූත්‍රය යන ප්‍රාථමික මූලාශ්‍යය ද, මොරටුවේ සාසනරතන හිමියන්ගේ 'විනය

කොළඹ’ නම් වූ කොළඹ ගුන්පිටය ඇතුළු යක්කඩුවේ ප්‍රදාරාම හිමියන්ගේ ‘සමන්නෙසනා සහිත සම්බන්ධ බණ I - මැදුම්සගිය I’, වැංගම පියරතන හිමියන්ගේ ‘අවියකපාවලින් පිළිබඳ වන ව්‍යාකාරණ සම්ප්‍රදාය’, බද්දේගම පියරතන මහාස්ථානීය සහ වැලිවිටියේ සෝරත හිමි යන සංස්කාරක හිමිවරුන්ගේ ‘සමන්තපාසාදිකා නාම විනයටිකපා I’, සංස්කාරක ආනන්ද මෙන්තෙයු මහාස්ථානීය සහ වැලිවිටියේ ‘මිවාරාජා I’, සංස්කාරක හිමිවරුන්ගේ ‘මිලින්ඡපක්දහා’, තෙරිපැහැ සෝමානන්ද සංස්කාරක හිමියන්ගේ ‘විවාරාජා II’, වැලිවිටියේ සෝරත නාහිමි සහ වැලිවිටියේ පේමරතන හිමිවරුන්ගේ ‘සමන්තපාසාදිකා නාම විනයටිකපා IV’ හා ඇල්ග්‍රැඩ් සේ. ව්‍යුල්නර (Alfred C. Woolner) ගේ ‘Introduction to Prakrit’ යනාදී ද්විතීයික මුලාගුරු ගණනාවක් ද ඇසුරෙන් මෙම ගාස්ත්‍රිය පර්යේෂණය සිදු කරනු ලැබේ.

පර්යේෂණ ක්‍රමවේදය

බෝද්ධ ප්‍රාථමික හා ද්විතීයික මුලාගුරු භාවිතයෙන් පාලි භාෂාව තුළ පවත්නා ව්‍යවහාරික භාෂා ලක්ෂණ විවිධ සාධක හා පැතිකඩ ඔස්සේ ගෙනහැර දක්වමින් විගුහ කිරීම මෙහි උපයුත්ත පර්යේෂණ ක්‍රමවේදයයි.

පර්යේෂණ ගැටුව

තුනන සමාජය තුළ කපා ව්‍යවහාරයේදී බහුලව භාවිත තොටු පමණින් පාලි භාෂාව වනාහි ව්‍යවහාර භාෂා ලක්ෂණ නොමැති මළ භාෂාවක් ලෙස සැලකිය හැකි සත්‍යතාවක් පවතින් යන්න මෙහි පර්යේෂණ ගැටුවයි.

අරමුණු හා පරමාර්ථ

හැඟීම් සන්නිවේදනයට බොහෝකොට ව්‍යවහාරික භාෂා දායක වේ. නමුත් පාලි භාෂාව වනාහි පුද්ගල හැඟීම් සන්නිවේදනයට වර්තමානයෙහි භාවිත වන භාෂාවක් නොවේ. නමුත් ත්‍රිපිටක සාහිත්‍යයෙහි සංඛ්‍යා භාෂා ලක්ෂණ නිකුතින්ම අන්තර්ගත වන බැවින් බුද්ධකාලීන හාරතීය සමාජය තුළ පාලි භාෂාව ව්‍යවහාරික භාෂාවක්ව තිබු බව සාධක සහිතව සනාථ කිරීම මෙහි ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය වේ.

පාලි භාෂාව ව්‍යවහාර භාෂාවක් බව කහවුරු කළ හැකි සාධක

යම් භාෂාවක් ව්‍යවහාර භාෂාවක් වීම එහි සංවර්ධනයෙහි ලා බලපාන පුමුබ සාධකයකි. එහිදී හැඟීම් සන්නිවේදනයට බොහෝකොට එම ව්‍යවහාරික භාෂාව දායක වේ. නමුත් පාලි භාෂාව ව්‍යක්ලී එකී පුද්ගල හැඟීම් සන්නිවේදනයෙහි ලා වත්මනෙහි උපයෝගී කරගන්නා භාෂාවක් නො වේ. එබැවින් පාලිය, වත්මනෙහි ව්‍යවහාර භාෂාවක් නො වන නිසාම එහි අන් භාෂාවන්හි දැකිය හැකි දිස්‍යයෙන් වෙනස්වන භාෂාත්මක වෙනස්කම් දැකිය නො හැක. එනමුත් පෙළ සාහිත්‍යයෙහි සංඛ්‍යා භාෂා ලක්ෂණ නිකුතින්ම අන්තර්ගත වන බැවින් බුදුරුදුන් හා ග්‍රාවකයන් අතර අදහස් නුවමාරු වූ පාලි භාෂාව වනාහි ව්‍යවහාර භාෂාවක් බවට සසාධකව සාධනය කළ හැකිය.

(1) ව්‍යවහාරයේ පවත්නා සැම භාෂාවකටම පොදු දික්, දේශ, කාල ජේදයෙන් හා උච්චාරණ හේදයෙන් වූ භාෂා ලක්ෂණ මෙන්ම භාෂා රිති ලක්ෂණ ද පාලියේ පැහැදිලිව දැකිය හැකිය. ඒ අතර මුර්ධනා භාවිතය බොහෝදුරට ඔවුන් තුළින් ඇත්තේ වි තිබුණු බව පෙනේ (ප්‍රදාරාම හිමි, 1997, ප. 52-53). “ලොම (=රෝම), ලොමහංස (=රෝමහර්ෂ), ලුබලිවර (=රැක්ෂ විවර), හගන්දලා (= හගන්දරා), අන්තලික්ඛ (=අන්තරික්ෂ), ලෙබා (=රේබා) (සෝමානන්ද හිමි, 1976, ප.296)” ආදි තැන්හිදී ‘ර’ කාරය වෙනුවට ‘ල’ කාරය උච්චාරණය කළ බව පෙනේ. එසේ උසුරුවැවීමට අපහසු තැන්වල මුර්ධනා අක්ෂර දුරවල කර ඇත. “විරුළේන (=විරුඩ්), ආල්ංක (=ආඩ්ක), මූල්න (=මූඩ්), දූල්න (=දාඩ්), ගාල්හ (=ගාඩ්), බාල්හ (=බාඩ්) (සෝමානන්ද හිමි, 1976, ප.296)” ආදි තැන්වල රේට නිදුසුන් දැකගත හැක. නොසේ වුවද පාලි භාෂාවේ තැගෙනහිර, බටහිර ලක්ෂණ එමට ඇත. ”මක්බිකා (=මස්සිකා), අක්කි - අවිර (=අක්ෂි), බුද්ද - කුඩිඩ් (=කුඩු), සක්බි - සවිඩ් (=සාසි), ලක්කි (=ලක්ෂිම්), වචිඩ් - රුක්කි (=වච්ච), දුක්කන - දුක්කනට (=දුෂ්චකාත), අත්ල - අටිය (=අර්ථ) යනාදී ගබඳ ප්‍රයෝග එබඳ හේදයෙන් පැවැති බව සිතන්නට අවකාශ ඇත (සෝමානන්ද හිමි, 1976, ප.296).” ඇතැම් තැනෙක ‘ර’ කාර උච්චාරණය සම්පූර්ණයෙන්ම හළහ. “ප්‍රධාන (=ප්‍රධාන), ප්‍රයෝගන (=ප්‍රයෝගන), ප්‍රමිතා (=ප්‍රමිතා), කක්ව (=කුක්ව), කම (=කුම), පෙම (=පෙමන්), ගහ (=ගහ), මුදු (=මැදු), තණ (=තාණ), ආකිණීණ (ආකිරිණ), ඉද්ධි (සාද්ධි), උග්‍ර (ලුග්), උෂම (ශුෂම්), එක්ග්‍ර (එක්කාගු) (සාසනරතන හිමි, 1958, ප. 202, 265, 277, 278, 338, 346)” යනාදීය රේට නිදුසුන්ය. එනමුත් ඇතැම් තැනෙක ‘ර’ කාර විශ්ලේෂය ද ඇත (Woolner, 1917. p.2). “කුරුර

(=කුරු), රහද (=නුද), හිරි (=හි), සිරි (=සි) යනාදී කැනේ රට නිදසුන්ය (සේවානත්ද හිමි. 1976, පි. 296).” කෙසේ නමුත් මේ අනුව අපට එලැඹිය හැකි තිගමනය නම්, පාලිය ව්‍යවහාර කළ ප්‍රදේශයේ ජනතාවට මුද්‍රන්‍යාක්ෂර උච්චවාරණය කිරීම දූෂ්කර දෙයක්ව පැවැති බවය.

(2) පාලි බස ලක්දීව මහාච්චරිය හිකුත්ත් තිපදේශී භාජාවක් විනා ව්‍යවහාරයේ පැවැති භාජාවක් නො වන බව සමහර ප්‍රධාන තිබුණු ගත් මතයකි. යම්කිසි ආයතනයක් විසින් හෝ පුද්ගලයෙකු විසින් හෝ භාජාවක් අමුතුවෙන්ම නිර්මාණය කිරීම, නො කළ හැකි වැඩිහිටි. එසේ කරන ලද්දේ වූවද එබදු භාජාවකත්, ව්‍යවහාරයේ පැවැති භාජාවකත් පරතරය පහසුවෙන්ම දත හැකිය (සේමානන්ද හිමි, 1976, ප. 296). මෙනියින් යම් භාජාවක් ව්‍යවහාරික භාජාවක් ලෙස දිරිස කාලයක් තිස්සේ විවිධ භාජා පරිණාමයන්ට බඳුන් වෙමින් විකාසනය වනු විනා පුද්ගල අහිමතයට අනුව භාජාවක් බලෙන් සමාජගත කිරීම නො කළ හැකි, නිෂ්ප්‍ර ව්‍යායාමයක් බව පැහැදිලිය.

(3) 'ස්වර', 'ව්‍යුෂ්ජ්‍යනයන්ගේ' උච්චාරණයෙහි පැවැති වෙනස ද 'පාලිය' ව්‍යවහාරයේ පැවැති බවට සාධකයකි. සංස්කෘතියේ 'සෑ' කාරය පාලියේ එකම ආකාරයකට දැකිය නො හැක. එය නාහා ස්වරවලට පෙරලි ගිය බව ද, ඒ පෙරලිය වූයේ උච්චාරණය තිසා බව ද කිව යුතුය. "(සංස්කෘත): කාත (පාලි): කත, (සංස්කෘත): මත (පාලි): මත, (සංස්කෘත): සඳ්ධි (පාලි): ඉද්ධි, (සංස්කෘත): සංමි (පාලි): ඉසි, (සංස්කෘත): කාණ (පාලි): තිණ, (සංස්කෘත): මඟු (පාලි): මුඟු, (සංස්කෘත): පාශ්ච්චි, (පාලි): පාශ්ච්චි - පය්චි, (සංස්කෘත): සංප්‍ර (පාලි): උප්‍ර, (සංස්කෘත): සංප්‍රහ (පාලි): උසහ, (සංස්කෘත): සංස්කෘති (පාලි): ඉරිත්තිජ, (සංස්කෘත): සංග්‍ර්වේද (පාලි): ඉරුබිබෙද අදී නිදුසුන්වලින් පැහැදිලි වන්නේ පාලියෙහි 'සෑ' කාරය හෝ සාකාරස්ථ ව්‍යුෂ්ජ්‍යනය හෝ එකම ක්‍රමයකට නො පැවැති බවයි. මෙබදු විපර්යාසයක් වන්නේ උච්චාරණයේද බව අමුණවෙන් කිව යුතු නොවේ (සේමානන්ද හිමි, 1976, ප. 297)." එසේම (සංස්කෘත): කුසීද (පාලි): කුසීත, (සංස්කෘත): ප්‍රාදුර්හවති (පාලි): පාතුහවති, (සංස්කෘත): උදුබල (පාලි): උදුක්බල යනාදී වශයෙන් දැකිය හැකි වෙකුල්ලික ගබඳ ප්‍රයෝග (සේමානන්ද හිමි, 1976, ප. 297) ද ඒ බැවි තවත් තහවුරු කරන අතර, (සංස්කෘත): යයනාසන (පාලි): සෙනාසන, (සංස්කෘත): (සංස්කෘත): ජයති (පාලි): ජෙති, (සංස්කෘත): අවසාන (පාලි): අවසාන, (සංස්කෘත): අවවාද (පාලි): ඔවාද, (සංස්කෘත): අවුඩු (පාලි): මගුල්හ අදී රැපයන්ගෙන් දැක්විය හැකි නිදුසුන් තිසාද එය ව්‍යාලාම ස්ථීර වේ (සේමානන්ද හිමි, 1976, ප. 297)." මේ අනුව ද කිව හැකකේ පාලිය, ව්‍යවහාරයේ පැවැති භාෂාවක් බවයි.

(4) කුරා ව්‍යවහාරයේ පවත්නා භාෂාවකට දේශීය ගබඳයන් ඇතුළු වීම නො වැළැක්විය හැකි දෙයකි. ඒ අනුව “විවාර, බුද්ධීමත් සමහර පඩුවන්ගේ පරිස්ථිති අනුව දුටිපිට භාෂාවේ වචන ද පාලියට ඇතුළත්ව පවතී. ‘අණු’, ‘අරණී’, ‘කළී’, ‘කලා’, ‘කාල’, ‘කිතව්’, ‘කුට්’, ‘ගණ’, ‘නානා’, ‘නීල’, ‘අටි’, ‘අවටි’, ‘සොටක්’, ‘තණ්ඩුල’, ‘කුක්කර’, ‘මක්කට’, ‘කෙකුර’, ‘කොකිල’, ‘වම්පක්’, ‘පිටක්’, ‘පුන්නාග’ ආදි ගබඳ දුටිපිට භාෂාවන් වෙවදික සංස්කෘතයට ද, එයින් පාලියට ද ඇතුළත් වූ වචනයි (සොළානන්ද හිමි, 1976, ප. 298).” මේ අනුව පාලි භාෂාවට දේශීය ගබඳයන් ඇතුළත් වී ඇත්තේ එය ව්‍යවහාර භාෂාවක් තිසුවෙනි. භාෂාව ජාත්‍යන්තර වී නම් දේශීය ගබඳයන්ගේ බලපෑම ද ඒ තිසුම වැඩි වන්නේය.

(5) තුනත ප්‍රාක්තන හාජාවන්ගේ සහ තෙපෙන හාජාවේ ද, පාලි හාජාවේ ද විශේෂයක් හැරියට දැකිය හැකි 'ර' කාරය, 'ල' බවට පරිවර්තනය වීම, උච්චාරණය නිසාම වූ බවට දැක්වීය හැකි සාධකයක් නම් 'අගෙක ලිපියි'. "ල් ඒ එ පලාත් වැසියන්ට වැටහෙන පරිදි ලිපි 'අගෙක ලිපිවල ලාජා (=රාජා), විහාල (=විහාර), පළියාය (=පරියාය), අලියවස (=අරියවස), ලාසුලොවාද (=රාභුලොවාද), ගාලව (=ගාරව), නගල (=නගර), පාලලොකික (=පාරලොකික), ප්‍රේසා (=ප්‍රරේසා) යනාදීන්හි 'ර' කාරය, "ල" කාරය බවට පරිවර්තනය වූයේ ව්‍යවහාරය නිසාමය. මෙබදු තැන් පාලි හාජාවේ ද නො දක්නේ නො වේ (සෝමානන්ද හිමි, 1976, ප. 297-298)."

(6) තවද, බුද්ධකාලීන සාමාජික ජීවිතයේ තොරතුරු මෙන්ම, හාඡා ලක්ෂණ ද කියාපාන දේශීය ගබඳ රාඛියක්ම 'වුල්ලවග්ගඩාලිය' ඇතුළු විනය ගුන්පටවල දක්නට ලැබේ. මේවායේ නිෂ්පත්තිය හෝ නිරැක්තිය සෙවීම අපහසුය. "අඩඩු - ඉක්කාස - උක්කාසික - කණ්ඩේලිකා - කරකටක - කලීම්බක - කුත්තක - සටක - වන්නිකා - වික්බල්ල - විම්ලිකා - ධම්මකරක - නමතක - පකුඩ්ඩ - පඩිගැවෙර - පට්ටගැහ - පිසාවිල්ලක - මතෙනසිකා - මලොරිකා - මොකඩවික - සිලික් යනාදී වශයෙන් වූල්වග්ග

පාලියෙන් උපුටා ගත් මේ දේශීය ගබඳ, දේශීය සාමාජික ජනතාවගේ වාච්‍යවහාරයේ පැවැති ගබඳ බවට සැකයක් නැත (Woolner, 1917, p. 22)." එබැවින් එය ද පාලි හාඡාවේ ව්‍යවහාර හාඡා ලක්ෂණ ඇති බවට සාධකයකි.

(7) හාඡාවකට 'සඟී', 'සමාස' හා 'තද්ධිත' පද වැනි දේ එකතු වන්නේ ද එහි ඇති ව්‍යවහාරමය පසුවම මුල්කොට ගෙනය. ඒ අනුව සන්ධිවලදී 'තිනි + ඉමානි = තිනිමානි' වූයේත්, 'ලොක + අග්ගා = ලොකග්ගා' වූයේත්, සමාසවලදී 'මහන්තො පුරිසො = මහාපුරිසො', 'දෙව අඩ්ඩිලියෝ = ද්වැඩිඹලෝ', 'සරණ ගතො = සරණගතො', 'කිණා ආසවා යස්ස, සො = කිණාසවා (අරහන්තො) යනුවෙන් පද සාධනය වූයේද, තද්ධිතවලදී 'විණා + තික = වෙණික', 'අහිජ්ජික + ආපු = අහිජ්ජිකාපු', 'බුද්ධි + මන්තු = බුද්ධිමන්තු' යනුවෙන් අර්ථමය සංස්කේෂ කිරීමක් සහිත පද සාධනයක් වූයේද, උච්චාරණ ඉන්දිය පද්ධතියේ හැසිරීම් රටාව පදනම් කොටගෙන ඇති වූ උච්චාරණමය අවශ්‍යතාවක් හේතුවෙන් මිස, ලේඛනමය අවශ්‍යතාවක් නිසා නො වේ. මේ අනුව සඟී, සමාස, තද්ධිත පදවලින් දීර්ශන කිව යුතු යමක් කෙටි ප්‍රකාශන ලෙසින් කීමට රුකුලක් දෙන බව පැහැදිලිය. එබැවින් එවන් පදවලින් ද දිස්වන්නේ ව්‍යවහාරික හාඡාවක සලකුණුය.

(8) පාලි හාඡාවේ වාක් කේෂය දියුණු වූයේ ධර්ම සාහිත්‍යයෙන්ම නො වේ. තත්කාලීන ග්‍රාමීය ජනතාවගේ ව්‍යවහාරික හාඡාවන් සමග ද එය ගැටෙන්නට විය. එවන් ව්‍යවහාරික හාඡාවකට නොයෙක් දේශවල හාඡාව ව්‍යවහාර නිසා නො වේ. මේ අනුව සඟී, සමාස, තද්ධිත පදවලින් දීර්ශන කිව යුතු යමක් කෙටි ප්‍රකාශන ලෙසින් කීමට රුකුලක් දෙන බව පැහැදිලිය. එබැවින් එවන් පදවලින් ද දිස්වන්නේ ව්‍යවහාරික හාඡාවක සලකුණුය.

"ඉද හික්බවේ තදෙව එකවිවෙසු ජනපදෙසු පාතිති සඡ්ජ්පානන්ති, පත්තන්ති සඡ්ජ්ජානන්ති, විහෘන්ති සඡ්ජ්ජානන්ති, සරාවන්ති සඡ්ජ්ජානන්ති, ධාරෝපන්ති සංජානන්ති, පොණන්ති සඡ්ජ්ජානන්ති, පිකිලවන්ති සඡ්ජ්ජානන්ති ඉති යථා යථා න් තෙසු යෙසු ජනපදෙසු සඡ්ජ්ජානන්ති (ම. නි. III, අරණ විහෘන සූත්‍රන්. පි. 492)"

මෙම පාඨයේ 'භාර්තාය' යන අර්ථය හගවන පාලි 'පත්ත' ගබඳය උදෙසා විවිධ ජනපදවල ව්‍යවහාර කළ 'පත්ත', 'පාති', 'විජු', 'පොණ', 'පිසිලව', 'සරාව', 'ධාරෝප' යනුවෙන් වවන කිපයක්ම දක්නට ඇත. අදහස හැරේ නම් කුවර ව්‍යවහාර කිරීම නිවැරදි බවත්, ලෝක ව්‍යවහාරය නො ඉක්මවිය යුතු බවත් බුදු රුදු රුදුන් පෙන්වා දී ඇත "ජනපදනිරුත්ති. නාහිතිවේසෙයු, සාමඟ්‍යානාතිඩාවෙයු"- (ම. නි. III, අරණ විහෘන සූත්‍රන්. පි. 490). ඒ අනුව ඒ ඒ ජනපදයන්හි එක ව්‍යවහාරයකට ව්‍යවහාරයේ පැවැති දේශීය වවන රාඩියකින් පාලි හාඡාව පෝෂණය වී ඇති බව පෙනේ. බුදුරුදුන් ධර්මාන සමයෙහි හාරතයේ නොයෙක් පළාත්වල නොයෙක් කුලවලට අයත් බොහෝදෙනෙක බුදු සපුත්‍රෙන් පැවැදි වූ හෙයින් ඒ ඒ පළාත්වල හාඡාවන්හි ඇති වවන පාලි හාඡාවට එකතු වී ඇත. ප්‍රධාන වශයෙන් නගර ඇපුරෙන් පාලි බස හැඳි වැඩි දියුණු වන්නට විය. නගරයට ආ වෙළෙදන්ගෙන් විවිධ හාඡා පාලියට මිශ්‍ර විය. බුදුරුදුන් විවිධ ජනපදවල සැරිසරමින්, ඒ ඒ ජනපදවල කුඩා කළ හාඡාවන්ගෙන් ධර්මය දේශනා කළ හෙයින් පාලි සාහිත්‍යයේ විවිධ ජනපදවල හාඡා ලක්ෂණ දැකිය හැකිය. එය, පාලිය ව්‍යවහාර හාඡාවක්ය, යන්න තහවුරු කළ හැකි එක් සාධකයකි.

(9) බුද්ධ දේශනාවන්හි පර්යාය පද බහුල වශයෙන් හාවිත කර තිබීම ද දේශනා පාලිය දෙස බලන විට පෙනී යන කරුණකි. දෙසනා, පඡ්ජ්ජාපනා, පටියිපනා, විවරණා, යනාදී වශයෙන් දැකිය හැකිකේ ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ වවන ව්‍යවහාර වූ බව ප්‍රකාශන සාධකයක් වශයෙන්.

(10) එසේම, ලිංග හේදයේදී පවා මිශ්‍ර ලක්ෂණ දැකිය හැකිය. නිදුස්න් ලෙස "එතානි පුත්තානි කාලකතානි" යන්නෙහි පුරුෂ ලිංගික 'පුත්ත' ගබඳය නප්පාසක ලිංගයෙන් යෙදී ඇති අතර, ස්ත්‍රී ලිංගික ගබඳයක් වන 'මෙත්තා' ගබඳය 'බන් සූත්‍රයෙහි' "මෙත්තෙන විනෙතන එරි" යනුවෙන් නප්පාසක ලිංගයෙන් යෙදී ඇත. මෙයද දේශනා පාලියෙහි විවිධ සමකාලීන ව්‍යවහාර පැවැති බව ස්ථුට් කරන්නකි.

(11) පාලි 'නාම පද' සහ 'ක්‍රියා පද' වරනැගීමේදී දක්නට ලැබෙන විහෘන් රුප බහුලය ද එහි ව්‍යවහාරික හාඡා ලක්ෂණ පෙන්වන්නකි. එයට හේතුව නම්, විවිධ ප්‍රදේශවල හාවිත වන ව්‍යවහාර පාලියෙහි සම්මිශ්‍රණය වී තිබීමයි. ගමනාරථ 'ගම්' ධාතුව (ගමු බු) අජ්ජතනි අතිත ක්‍රියා පදය කුම

කිහිපයකින් දැකිය හැකිය. ‘අගම්’, ‘අගස්ථී’, ‘අගමාසි’, ‘අගමා’ ආදි වශයෙන් ප්‍රථම පුරුෂ ඒක වචනයෙහි ද, ‘අගම්’, ‘ගම්’, ‘අගම්’, ‘ගම්’ යනුවෙන් රුප 4 ක් යේ තිබේමෙන්ද ඒ බව පැහැදිලි වේ.

(12) ත්‍රිපිටක සූත්‍රවල දැක්වෙන්නේ කිසියම ධර්මය කරුණක් අරබයා දේශකයකු හා ග්‍රාවකයකු අතර පැවැති සාකච්ඡාවකි. එබැවින් එකී සියලු සූත්‍රයන්හිම 'හික්බෝ' (මහණෙනි), 'ආවුසො' (ඇවැත්ති) (දී. නි. I, ඉඟමරාල පුන්ත. පි. 04, ම. නි. I, සම්මැදිටියි පුන්ත. පි. 110, ම. නි. II, උපාලි පුන්ත. පි. 60) යනුවෙන් ආමන්තුණවාටි පද දැකිය හැකි අතර තවත් සමහර විවෙක 'සාරිපුත්ත', 'මොග්ගල්ලාන', 'ව්‍යුජ', 'අගහිවෙස්සන' (ම. නි. I, මහාසිහනය පුන්ත. පි. 166, ම. නි. I, අහතිගණ පුන්ත. පි. 60, ම. නි. I, සල්ලේල පුන්ත. පි. 94, ම. නි. I, ව්‍යුලසට්ටිවක පුන්ත. පි. 542) යනාදි වශයෙන් ප්‍රතිග්‍රාහක පුද්ගල නාමයෙන් ආමන්තුණය කරනු ලැබේමක්ද දැකිය හැකිය. එයද පාලියේ ව්‍යවහාර හාඡා ලක්ෂණ දන්වන්නකි.

(13) එසේම ව්‍යවහාරික හාඡාවක අත්තනයෙන්ම දැකිය හැකි සංඛ්‍යා පවා පාලි සූත්‍රාන්තවල විවිධ නයින් දැකෙත හැකිය. “කස්ස බො නාම තව්‍ය මොසපුරිස, මයා එව්‍ය ධම්මං දෙසිතං ආරානාසි? නහු මයා මොසපුරිස, අනෙකපරියායෙන අත්තරායිකා ධම්මා අත්තරායිකා වුත්තා. (ම. නි. I, අලගද්දුපම පුන්ත, පි. 330)” (“මෝස පුරුෂය, කවරෙකට මා විසින් මෙසේ දෙසු ධර්මයක් තෝ දැන සිටිනෙහිද? මෝස පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් අත්තරායකරධර්මයේ ආත්තරායකරයයි වදාරන ලද්දාඩු නොවෙත්ද?”) “තා කිං මක්කුදුල හික්බෝ අපි නායා අරිවියා තිකු ගද්ධාධිපුබිබා උසමිකතාපි ඉමස්මේ. ධම්මිනයෙති? (ම. නි. I, අලගද්දුපම පුන්ත, පි. 332)” (මහණෙනි, මෙම අරිවිය හිකුමුවට බුදුසසුනේ උණුසුමවත් වැදි ඇතැයි ඔබලා සිතද්ද?”) යනාදිය ඊට තිදුෂුන් කිහිපයකි.

(14) බොහෝවිට හාඡාවක ඇත්තේ අදහස් සන්නිවේදනයක් (හුදු කළනයක්) වුවත්, එහි එල සංසිද්ධිය සිදුවන්නේ එය ප්‍රකාශ කරන කුමලේදය තුළය. ඒ අනුව හාඡාවකට අදහස් තියුණු ලෙස සන්නිවේදනය කිරීමට අවශ්‍ය රේ (බොල), ජේ (කෙල්ල), හො (හවත්ති), යශේස (එහෙනම්), අයා යකෙබා (මේ යකා), මා (ඡා) යනාදි ගක්තිමත් පද මෙන්ම 'ඡ්ජු', 'ඡ්ජුල', 'ගණ්ඩ', 'ගණ්ඩප', 'ගව්ජ', 'ගව්ජල' යනාදි මධ්‍යම පුරුෂ පදත් එකතු වී ඇත. ත්‍රිපිටක සාහිත්‍යයේ හා ප්‍රකරණ සාහිත්‍යයේ විද්‍යාමාන පද්‍යවලින් පවා සනාථ වන මෙම කරුණ තුළින්ද පාලි හාඡාවක් බව පැහැදිලි වේ.

(15) එසේම පෙළ ධර්මයෙහි එන ගර්හාවාවක ප්‍රයෝග ද පාලි හාඡාවේ ව්‍යවහාරාන්මක හාඡාලක්ෂණය මැනැවින් වියද කරයි. ඒ අනුව බුදුරුදුන්ට නින්දා කිරීම පිණිස මාගන්දිය පරිභාෂකයා විසින් හාවිත කරන ලද 'භුනභු' යන පදය (හුනහු සමණා ගොතමො'ති) (ම. නි. II, මාගන්දිය පුන්ත, පි. 288) ද, බුදුරුදුන් හා හිකුමුව්හන්සේලා නින්දාවට පත් කිරීමට 'ඉඩහාවාදය' හාවිත වීම ද (යෙ ව බො තෙ හො ගොතම මූල්‍ය්‍යිඩිකා සමණාකා ඉඩහා කණ්ඩා බන්දුපාදාපවිවා...) (දී. නි. I, අම්බවිය පුන්ත, පි. 154, ම. නි. I, මාරනජ්ජනිය පුන්ත. පි. 780), බුදුරුදුන්ට ගර්හාව පිණිස 'කිණ්ඩා' යන පදය ද යෙදී ඇත. මේ අමතරව 'පුත්තහතාය පුත්ත', 'පුත්තමතාය පුත්ත', 'පුත්තබාදිනී', 'මුබදුග්ග', 'අවජාත', 'ගුරුහස්ත' වැනි ගර්හාවාවක යෝම් ද පෙළ දහමෙහි මුළු වේ. එසේම බුදුරුදුන් ද ඇතැම් පුද්ගලයන්ගේ වර්යාවන් දැඩි තිග්‍රහයට පාත්‍රකාට එමගින් ඔවුන් යහමෙට ගැනීමේ අපේක්ෂාවෙන් හාවිත වූ 'මොසපුරිස' (ම. නි. I, අලගද්දුපම පුන්ත, පි. 330, ස. නි. II, ඔවාද පුන්ත, පි. 312, අ. නි. V, සඩ්බිත්තනදෙසින පුන්ත, පි. 268) යන්නත්, දෙවිදත් තෙරුන් සඳහා හාවිත කර ඇති 'බොසකවාදයත්' (ශ්‍රීලංකාග්‍රෑම II, පි. 207) මෙහි ලා සඳහන් කරනු වටි. මෙනයින් පාලි හාඡාවේ ඇති එදිනෙදා සමාජයේ ව්‍යවහාර කරන කථන හාඡාවක ස්වරුපය මනාව විළිනිතු වේ.

(16) තවද හාඡා රිති උල්ලංසනය වීමද ව්‍යවහාර හාඡාවක ප්‍රමුඛ ලක්ෂණයකි. කර්තා - කර්ම - ක්‍රියා - නිපාත - උපසර්ග - ආබ්‍යාත යනාදිය හාවිත කිරීම සඳහා අවශ්‍ය නිතිරිති සම්පාදනය, සාම්ප්‍රදායික ව්‍යාකරණ රිති මගින් සිදු කෙරෙයි. එහෙත් මෙම ව්‍යාකරණ රිතින්ට බොහෝවිට අනුගත වන්නේ හාඡාව හැදැරීමේදී ආදුනිකයන් විසින් සහ උගතුන් විසිනි. අන් අය අනවබෝධය නිසා හාඡා රිති උල්ලංසනය කරනි. මේ නිසා තුළුවන් අතින් නොදැනීම නිසාත්, උගතුන් විසින් දැනුවත්වත් එය සිදුවන බව පෙනේ. 'දම්මො' හමේ සාමුතරං රසානා' යන්න නිර්ධාරණාර්ථයේ ජව්ධියට තිදුෂුන්කි. මේ අනුව සාම්ප්‍රදායික

ව්‍යාකරණයෙහි නිරදේශය වන්නේ සම්බන්ධ අතරින් එකක් තෝරා ගැනීමේදී ජටයි හෝ සත්තමියෙන් එය යෙදිය යුතු බවයි. එහෙත් “සබ්බං රසං ධම්මරසො ජ්‍යෙනාති” යන්නෙහි නිරධාරණයාර්ථය ප්‍රකාශ කිරීම සඳහා යෙදී ඇත්තේ දුතියා විහක්තියයි. එහෙත් ‘නිරධාරණයාර්ථය’ ප්‍රකාශ කිරීම සඳහා දුතියාව යොදා ගත යුතු යැයි ව්‍යාකරණකරුවා ප්‍රකාශකාට ඇති තැනක් නැත. මෙයින් අවධාරණය වන්නේ ව්‍යාකරණයේ සැම ලක්ෂණයකටම ව්‍යාකරණ රිති සම්පාදනය නො කළ හැකි බවයි. ඒ, පාලියේ ඇති ව්‍යවහාර හාඡා ලක්ෂණය නිසාවෙනි.

(17) කාලීන හා දැකිය වශයෙන් හාඡාවේ සිදුවන වෙනස්කම්වලට අනුගත වීමේ හැකියාවක් පාලි හාඡාවට තිබූ බව පෙනේ. ‘මිලින්දපංශ්‍යය’ වනාහි පෙරවාදී සම්ප්‍රදායය තුළ ‘කඩාවසුජ්පකරණය’ හැරුණු විට දැකිය හැකි එකම තර්තක කාතියයි. එහි හාඡා විලාසය බොහෝසයින් ප්‍රකරණ සාහිත්‍යයට සමානය. එහෙත් අපුත් ව්‍යවහාර මෙම කාතියයේ පාලි බසට එකතු වී ඇති බව පෙනේ. එම ව්‍යවහාර ආතර කළසිගාම (කාල්සි ග්‍රාමය), කස්මීර (කාශ්මීරය), උජානදී (ශාජාන නදිය), සිලොක (ග්ලෝක), ලෙබාවරියා (ලේඛක ඇයුරෝ), වච්චර, සිංසාටක (සතරමං හඡිය), සුති (ශුති), සුමති (ස්මති), ඇඟාය (නාජාය), වෙශසික (වෙශ්සික), ගණිත (ගණිතය), වත්තිබේද (වත්ත්වේදය), ලෙබා (අතුරු), සස්සුට්‍යානසමය (කොලඳින් කාලය), පුත්ත්‍යාපණිකා (මල් කඩකාරයෝ), ආච්චරණ (වැපිරීම) (මෙන්තෙයා මහාපේර, 2013. මිලින්දපංශ්‍යහා, පි. 80, 65, 67, 66, 01, 03, 488, 490- 492) යනාදිය දැක්විය හැකිය. එය, ව්‍යවහාර හාඡාවක් ඇති ලක්ෂණයකි.

(18) ‘අටුවා යුතුය’ පාලි සාහිත්‍යයේ බොහෝ සංවර්ධනීය ලක්ෂණ ප්‍රකට කරන කාලසීමාවක් ලෙස හඳුනාගත හැකිය. මෙම යුතුයේදී පාලි හාඡාවේ ස්වාධීන ලක්ෂණද ආරක්ෂා කරගනිමින් විශේෂයෙන් අටුවා රවකයන් විවරණ ග්‍රන්ථ ලිපු බව උගෙනුගේ මතයයි. නිදසුනක් ලෙස මුවන් පාලියටම ආච්චරණීක ක්‍රමයකට නාම විහක්ති නම් කිරීම ගත හැක. එනම්, මුවන් පයමා, දුතියා, තතියා යනාදී සංස්කෘතය ආශ්‍යයෙන් සාදාගත් ව්‍යවහාර නො කොට, ඒ සඳහා පැවත්ත, උපයොග, කරණ, සම්ප්‍රදාන, නිස්සක්ක, සාම්, සුම්ම, ආලපන යනුවෙන් විහක්ත්‍යාර්ථය මුල්කොට විහක්ති නම් කර ඇත. (පියරතන හිමි, 1990, පි.92) මෙසේ පාලි හාඡාවේ සංවර්ධනීය ලක්ෂණ දැකිය හැකි වන්නේ සැබැවින්ම එය ව්‍යවහාර හාඡාවක් වූ බැවිනි.

(19) කාච්චමය හාඡාව පමණක් නොව, ලෙංකික සංස්කෘතයට භුරුපුරුදු උපමා රුපක ද ‘විස්සකම්ම’, ‘මණ්ඩප’, ‘මණිකොට්ටිම’ වැනි ව්‍යවහාරට එකතු වී ඇත. ඒ අනුව තු. ව. 5 වන සියවස ලංකාවේ හාච්චමය වූ ‘ග්‍රාම’, ‘නගර’ හා ‘පුද්ගල නාම’ ඇතුළු ‘ව්‍යාරා’, ‘ලෙන්’, ‘උපකරණ’ ආදියෙහි ද නම් පාලියට අනුරුදු ලෙස සකසා ගත් අයුරු දැකිය හැකිය. වට්ටගාමීනී අභය (වළගම්බා), තම්බපණීනී (තාමුපර්ණීය), රෝහණ රුවුණ, රත්නමාලී (රුවන්වැලි), ලොණම්විෂ්ටාල (කරවල) යනාදී ව්‍යවහාර මෙම සඳහා නිදසුන්ය. මෙයද පාලි හාඡාවේ සංවර්ධනීය ලක්ෂණ දැකිය හැකි වන්නේ සැබැවින්ම එය ව්‍යවහාර හාඡාවක් වූ බැවිනි.

(20) හාඡාවක් සංවර්ධනය වීමේදී එහි අනෙකුවිධ වූ විපර්යාසයන් සිදුවීම වැළැක්විය නො හැක්කකි. අර්ථ සීමාව පුළුල් වීමත්, කෙටි වීමත් එහි එක් ලක්ෂණයකි. නිදසුනක් ලෙස ‘තෙල’ යන ව්‍යවහාර පෙළ සාහිත්‍යයේ යෙදී ඇත්තේ, ‘තලතෙල්’ යන සිම්ත අරැක දීමට මුවන්, පසුකාලීනව නාලිකෙරෙනෙලා (පෙල්තෙල්), සාසපතෙලා (අබතෙල්), මධුකතෙලා (මිතෙල්), වසාතෙලා (වුරුණුතෙල්) යනාදී වශයෙන් යෙදීමෙන් මුල් අර්ථය ප්‍රකට බවට පත්කරමින් පුළුල් පරාසයක යෙදී ඇත. එය පාලියේ ව්‍යවහාර හාඡා ලක්ෂණයකි.

(21) ‘මහාවංශය’ හා ‘දිපවං්යය’ යනාදී වංශකරා රවනා වීම ලංකා පාලි සාහිත්‍යයේ විශේෂ සිදුවීමකි. අඛණ්ඩ ඉතිහාසයක් සටහන් කිරීම උදෙසා පාලි පදනුයෙන් රවනා වූ මුල්ම කාති ලෙස මෙම කාතින් සැලකේ. සංස්කෘතයේ උසස්ම සාහිත්‍යාංශයක් වන මහාකාච්ච ආකෘතිය ඉතා සුක්ෂ්ම අයුරින් වංශකරාවලට ප්‍රවේශ වී ඇති ආකෘතිය මහාවංශයේ එනා ‘දිවුගැමුණු - එලාර සටනින්’ පැහැදිලි වේ. මෙනයින් හාඡාවේ සංවර්ධනය සඳහා ආගමික හාඡාවක් වන ‘පාලි හාඡාව’ ලොකික විෂය කේත්තුයට තැවැටු වීම මගින් එහි ව්‍යවහාරික හාඡා ලක්ෂණය අපුරුවට මතු වේ.

නිගමන සහ නිරදේශ

යම් හාඡාවක් ව්‍යවහාර හාඡාවක් ලෙසින් පවතින තුරු එහි සංවර්ධනය වීම විෂයෙහි අමුතු ආයාසයක් දැරිය යුතු නොවේ. වත්මනෙහි ‘පාලි හාඡාව’ වනාහි ව්‍යවහාර හාඡාවක් නො වන බැවින් එය

සංචර්ධනයට පත්වීම සිපුයෙන් සිදුවන්නේ නැත. එනිසාම ‘විදුරුපොල වියතිස්ස නාහිමි’ වැනි යතිවරුන් යම් යම් කාති රවනා කිරීමෙන් ඒ අඩවා පිරිමැසීමට උත්සාහ දරා තිබේම අගය කටයුත්තකි. පාලි හාජාව ව්‍යවහාර හාජාවක් ලෙසින් වත්මනෙහි ගොඩනාවාලීම වඩාත් අපහසු වන්නේ ගෝලියකරණය හේතුවෙන් හාජාවට නොයෙක් වචන එකතු වන බැවිනි. එය ජය ගැනීමට නම්, පාලි හාජාවේ අනන්තාව ආරක්ෂා වන පරිදි වචන සකසා ගැනීම කළ යුතු වන්නේය. එසේ පාලි හාජාවට අපුත් වචන එකතු කිරීම නිසා එම හාජාව විවිධ කේත්තු ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යා නැකිය.

මහින්දාගමනයෙන් පසු ලක්දිව පේරිය හිසු පරමිපරාවේ පිළිගත් මාධ්‍යය වූයේ ‘පාලි හාජාව’යි. ‘හෙළවුවා’ වැනි හෙළ බසින් ලියුවුණු කාති තිබූණිද, පසුව ඒවාද ජනකිය පාලි හාජාවට පෙරරුනු ලැබේණි. වත්මනෙහි ඉංග්‍රීසි හාජාවට ලැබේ ඇති පිළිගැනීමට සමාන වූ තත්ත්වයක් එදා පාලියට හිමිව තිබේණි. පාලි හාජාව තු. ව. 5 වන සියවස වන විට ජාත්‍යන්තර හාජාවක තත්ත්වය ඉසිලු බව බුද්ධසෞෂ්ඨ හිමියන්ගේ ප්‍රකාශනවලින් පැහැදිලි වේ (පියරතන හිමි සහ සේරන හිමි, 1929, සමන්තපාසාදිකා නාම විනායධිකයා I, සමන්තපාසාදිකා සමාරමික ගායා, පි.1-3). මේ කාලය තුළ පාලි හාජාවේ බැබලීම නිසා සිංහල හාජාවේද එක්තරා වැට්මක් සිදු වූ බව පිළිගත යුතුය. ලක්දිව ඉතිහාසය පාලියෙන් ලියන්නට මෙරට වියතුන් ගත් වැයමෙන් පෙනෙන්නේ මහජනතාව වෙසෙසින්ම ශ්‍රී ලංකාකේය හිසුන් එම හාජාවට දැක්වූ සැලකිල්ලය. පාලිය, මහාච්ඡලවාසී හික්ෂුන්ගේ තිරමාණයකැයි හියන්නට තරම් වියතුන් පෙළුමුණේ එති කරුණ හේතුවෙනි. එය කෙසේවෙතත්, ව්‍යාකරණ, ජන්දේලංකාරාදියෙන් පාලිය පෙළේණය කරන ලද්දේ, ලාංකේය හිසුන් වහන්සේලා බව උගතුන්ගේ පිළිගැනීමයි.

පස්වන සියවසේදී ලංකාවේදී බුද්ධසෞෂ්ඨ මාජිමියන් විසින් පාලි හාජාවන් ලියන ලද ‘විශ්ද්ධීමග්ග’ හා ‘අව්‍යා ගුන්ථයන්’ නිසා පාලි හාජාවේ නව ප්‍රබෝධයක් ඇති විය. ලක්දිව උගතුන් විසින් වංශකරා ඇතුළු නව ප්‍රකරණ සාහිත්‍යයක් ඇති කරන ලද්දේ මෙසේ ලැබූ නව පිබිදීමන් සමඟිනි. බුරුමයේ ප්‍රබෝධන් අතින්ද මීට සමාන වූ සේවයක් සිදු වී ඇති.

පාලි හාජාව ගාස්ත්‍රීය හාජාවක් වූ නමුදු ජන්ස (වෛදික හාජාව) මෙන් මෙත හාජාවක් නො වන්නට ඇති. එය මගධ, කෝසල, උජ්ජ්ජයිනි ආදි විශාල ප්‍රදේශයක ජනයාට තේරුමිගත හැකි පිට හාජාවක් වන්නට ඇති. එය සිලාලේඛනගත හාජාව තරම් වෙනස් නො වූවත්, හෙමින් වෙනස් වූ හාජාවකි. ඒ වෙනස තරමක් දුරට කාර්යාලුප්‍රජ්‍යාපනයෙන් දත් හැකිය. මෙම හාජාවේ ඒ ඒ ප්‍රදේශවල සුළු සුළු වෙනස්කමිද තිබෙන්නට ඇති. ලංකාවට ලැබේ ඇත්තේ බැහිර ලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙන හාජාවකි. පාලියේ මෙකි හාජා ලක්ෂණ ත්‍රිපිටකයේ මැනැවීන් විද්‍යාමාන වේ.

හාජාවක් කිසියම් මිනිස් කොටසක් විසින් වත්වාරයේ පවත්වා ගත් තරමින්ම ජ්‍රී හාජාවක් ලෙසින් ඇගැයීමට හෝ පිළිගැනීමට හෝ ප්‍රමාණවත් වෙතයි නො සිතිය හැකිය. එහි අගයත්, ජ්‍රීවයත් රඳ පවත්නේ එයට ආබද්ධව පවත්නා මිනිස් අවශ්‍යතා සපුරාලීමට අදාළ විෂයධාරාවක් අනුවය. අද බොහෝමයක් ‘පුරෝගීය හාජා’ ජාත්‍යන්තර වශයෙන් අගතැන්පත්ව ඇත්තේ ඒ හා බැඳී ඇති විෂයධාරා අනුව මිස වෙනත් හේතුවක් නිසා නොවේ. එම විෂයම ප්‍රකාශ වන බසක් ඇති ජනතාවට එහි එතරම් විශේෂත්වයක් නොමැත. විද්‍යා තාක්ෂණ විෂය ප්‍රකාශයට සමත් හාජා ව්‍යවහාර කරන වින, රැකියන්, ජපන් ජාතිකයින්ට ඉංග්‍රීසි හාජාවේ විශේෂත්වයක් නැත්තේත් මේ නිසාය. ආබද්ධ විෂයධාරාවන් අනුව හාජාවක සංඝ්‍රී බව වඩාත් තහවුරු වන අයුරු මේ තත්ත්වයෙන් පැහැදිලි වෙයි. පාලිය, ඇත් ප්‍රකාශිත බුද්ධහම වැනි ගැඹුරු, සියුම් දහමක් ප්‍රකාශනයට යෝග්‍ය තදාසන්න දියුණු ක්ක්තිමත් එකක් වූ බව අද පිළිගෙන ඇති. පාලි බස අංශ්‍රී බසක් ලෙස නොව සංඝ්‍රී, ව්‍යවහාර බසක් ලෙස පිළිගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බව ඒ අනුව සැලකිල්ලට ගත යුතුය.

ආණිත ගුන්ථ නාමාවලිය

ත්‍රිපිටක බුද්ධ ජයන්ති ගුන්ථ මාලා ප්‍රනර් මුජුණය. (2005). සුත්ත නිපාත, අවිධික වග්ග. බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

ත්‍රිපිටක බුද්ධ ජයන්ති ගුන්ථ මාලා ප්‍රනර් මුඉණය. (2005). සුත්ත නිපාත, පාරායන වග්ග. බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

දි. නි. I, අම්බවිය සුත්ත. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ගුන්ථ මාලා ප්‍රනර් මුඉණය. ශ්‍රී ලංකා ධර්මවත් ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

දී. නි. I, ලුහුමජාල සූත්‍ර. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

චුල්ලවග්ගහාලී II. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා, පුනර් මුද්‍රණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

වුල්ලවග්ග පාලි, බුද්ධකාවසුක්බඝක. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

පියරතන හිමි, වැගම. (1990), අවියකරාවලින් පිළිබඳ වන ව්‍යාකාරණ සම්ප්‍රදාය, සමයවර්ධන පොත්හල.

පියරතන හිමි, බද්දේගම සහ සේරත හිමි, වැලිවිධියේ (සංස්.), 1929, සමන්තපාසාදිකා නාම විනයටියකරා I, සමන්තපාසාදිකා සමාරම්භක ගාරා. හේවාවිතාරණ මුද්‍රණය.

ප්‍රඟාරාම හිමි, යක්කඩුවේ. (1997). සමන්නෙසනා සහිත සහි බණ I - මැදුම්සගිය I. එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. I, අනඩිගණ සූත්‍ර. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. I, අලගේද්පම සූත්‍ර. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. I, තුලසේවක සූත්‍ර. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. I, මහාසේහනාද සූත්‍ර. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. I, මාරනජ්ජනිය සූත්‍ර. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. I, සම්මුද්ධීවේ සූත්‍ර. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. I, සල්ලේඛ සූත්‍ර. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. II, උපාලී සුන්ත. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමූහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. II, මාගන්දිය සුන්ත. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමූහ බොද්ධ අධ්‍යාපන පදනම

ම. නි. III, අරණ විහෘෂ සුන්ත. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමූහ බොද්ධ අධ්‍යාපන පදනම

මෙත්තෙයා හිමි, ආනන්ද (සංස්.) (2013). මිලිජුපස්දේහා, සෝමාවතී හේවාචාරණ භාරය.

ස. නි. II, ඔවාද සුන්ත. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය. ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමූහ බොද්ධ අධ්‍යාපන පදනම

සඩ්බිත්තදෙසින සුන්ත. (2005). ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා පුනර් මුද්‍රණය, අ. නි. V, ශ්‍රී ලංකා ධර්මවතු ලමා පදනම සහ එක්සත් සමූහ බොද්ධ අධ්‍යාපන පදනම

සාසනරතන හිමි, මොරටුවේ. (1958). විනය කෝෂය. ඇම්. ඇශ්. සී. පෙරේරා මහතා විසින්, අනුල මුද්‍රණාලය.

සෝමානනද හිමි, තෙරිපැහ (සංස්.) (1976). විවාරණය (විද්‍යාවිගාරද පණ්ඩිත මොරටුවේ සාසනරතන අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ විවාර ලිපි සංග්‍රහයකි). ජේරමියස් දියස් අධ්‍යාපන අරමුදලේ භාරකාර මණ්ඩලය.

සෝරත හිමි, වැලිවිටියේ සහ පේමරතන හිමි, වැලිවිටියේ (සංස්.) (1948). සමන්නපාසුදිකා නාම විනයටිකරා IV. හේවාචාරණ මුද්‍රණය.

Woolner, Alfred C. (1917). *Introduction to Prakrit*. University of the Panjab.